

**UNIVERSITY OF RUHUNA**  
**BACHELOR OF SCIENCE GENERAL DEGREE LEVEL III (SEMESTER II)**  
**EXAMINATION - NOVEMBER/DECEMBER 2016**

**Subject : Zoology**

**Time: 75 minutes**

**Course Unit : ZOO 3211 - Bioethics**

Answer the **compulsory question** and any other **two** questions only.  
Illegible handwriting would be penalized.

1. Describe the importance of ethical principles in the field of science and technology.

**(15 minutes)**

**(30 marks)**

2. Briefly describe **any two** of the followings.

- (i). Deontological theory
- (ii). Principle of respect
- (iii). Morals

**(15 minutes)**

**(30 marks)**

3. Briefly discuss ethical concerns in **any one** of the following fields.

- (i). Ecology
- (ii). Medicine

**(15 minutes)**

**(30 marks)**

**Compulsory question**

4. Write an essay on bioethical views in **any one** of the following.

- (i). Genetically modified food
- (ii). Animal experimentation
- (iii). Human gene therapy
- (iv). Stem cell research

**(45 minutes)**

**(40 marks)**

@@@@@@@@@@@

රුහුණ රිජ්‍යවිද්‍යාලය  
ගාමාන්ත විද්‍යාලේදී උපාධි තෙවන ද්වෑල (දෙවන ගමාධික) පරිභාශාත්‍ය  
තොටුවැට්බර්/දෙසැම්බර් 2016

විෂය : සහ්ත්ව විද්‍යාව

කාලය : මිනින්ද 75 දි

පාඨමාලා රේඛකය : ZOO 3211 - පෝල ආචාර බර්ම

අනිවාර්ය ප්‍රගතිය සහ වෙනත් ඩිනැම ප්‍රශ්න දෙකකට පෙනෙන් පිළිගුරු සපයන්න.  
අපැහැදිලි අන් අකුරු පිළිබඳ වගකීම ශිෂ්‍යයා යනුය.

1. විදුව හා තාන්ත්‍රික නොමුදා ආචාර බර්ම ප්‍රතිපත්තිවල වැදගත්කම විස්තර කරන්න.

(මිනින්ද 15)

(මෙනු 30)

2. පහත විනැම දෙකක් කේටියෙන් විස්තර කරන්න.

- (i). යුක්ස්භාත්මක න්‍යාය
- (ii). ගොරවය පිළිබඳ ප්‍රතිපත්තිය
- (iii). සඳාචාර

(මිනින්ද 15)

(මෙනු 30)

3. පහත සඳහන් විනැම නොමුදා ආචාර බර්ම සැලකීම් කේටියෙන් සාකච්ඡා කරන්න.

- (i). පරිසර විදුව
- (ii). මෙදා විදුව

(මිනින්ද 15)

(මෙනු 30)

### අනිවාර්ය ප්‍රගතිය

4. පහත සඳහන් විනැම විකාශ පෝල ආචාර බර්ම මතවාදයන් පිළිබඳ රචනයක් ලියන්න.

- (i). ජන විකිරණය කළ ආහාර (Genetically modified foods)
- (ii). සහ්ත්ව පර්යේෂණ (Animal experimentation)
- (iii). මානව ජන විකින්කාව (Human Gene therapy)
- (iv). පියවි කෙළ පර්යේෂණ (Stem cell research)

(මිනින්ද 45)

(මෙනු 40)

@@@@@@@ @@@@ @@@@ @@@@ @@@@ @@@@